

සති පාසල සඳහා කාර්ය පත්‍රිකාව

1. *පංතිය - 13

*විෂය - ගිණුම්කරණය

*අදාළ සතිය - අගෝස්තු 3

2. පාඩම හෝ ඒකකය - 11. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි.

11.3 “ගිණුම්කරණ ප්‍රතිපත්ති,ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි” සම්බන්ධයෙන් ගිණුම් තැබීම් හා හෙළිදරව් කිරීම් සිදු කරයි.

3. ශිෂ්‍යයා කළ යුතු කාර්යයන්-

1.ගිණුම්කරණ ප්‍රතිපත්ති යන්නෙන් ඔබට හැඟේනේ කුමක්දැයි මතකයට ගන්න.

2.ඊ තක්සලාව,ඊ නැණපියස,ගුරු ගෙදර,DP Education හෝ පාසල් වෙබ් අඩවි හෝ මුද්‍රිත පොත්පත් ආදී ඉගෙනුම් ආධාරක මගින් පාඩමට අදාළ ඉගැන්වීම්,පාඩම් ලබා ගෙන ඉගෙන ගන්න.

3.ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි පිළිබඳව පොතපතින් කරුණු රැස් කරගන්න.

4.ගිණුම්කරණ ප්‍රතිපත්තියක්වෙනස් කළ හැකි අවස්ථා පිළිබඳ වැඩිහිටියන් සමඟ සාකච්ඡා කරන්න.

5. ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගන්නා ආකාර සොයා බලන්න.

4. ඉහත ක්‍රියාකාරකම් සඳහා උපකාර කර ගත හැකි පොත්පත්,web site,LMS පාඩම් හා ඉගෙනුම් ආධාරක

1. ඊ තක්සලාව <https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/hvp/view.php?id=41152>

2. ඊ නැණපියස - <https://www.enenapiyasa.lk/lms/mod/resource/view.php?id=4838>

3. ගුරු ගෙදර - නැත

4. වෙනත් - යු ටියුබ් - <https://youtu.be/Kc3D4U2eumA>

5. අතිරේක පොත්/සඟරා -

5. මෙම පාඩම තුළින් ලබා ගත හැකි ඉගෙනුම් ඵල -

1. “ගිණුම්කරණ ප්‍රතිපත්ති,ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි” ගිණුම්කරණ ප්‍රමිතයට අනුව නිර්වචනය කරයි.

2. ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීමේදී සලකා බලන මූලික කරුණු දෙක ඉදිරිපත් කරයි.
 3. ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දක්වයි.
 4. ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සටහන් කළ යුතු අන්දම පැහැදිලි කරයි.
 5. ප්‍රචර්තන වර්ෂයේ සිදු වූ වැරදි හඳුනා ගැනීමෙන් පසු ඒවා මූල්‍ය ප්‍රකාශන අනුමත කිරීමට පෙර නිවැරදි කළ යුතු බව ප්‍රකාශ කරයි.
 6. ගිණුම්කරණ ප්‍රමිතයට අදාළ හෙළිදරව් කිරීම් කරයි.
6. තක්සේරුව හා ඇගයීම -
- <https://www.enenapiyasa.lk/lms/mod/resource/view.php?id=9321>